

## පරයේෂණ සංකීර්තිය

දේශීය සංස්කෘතිකාංග සංවර්ධනය උදෙසා දකුණු ඉන්දිය සංස්කෘතිකාංගයන්හි බලපෑමක් සිදු වූ බවට තොරතුරු දේශීය හා විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයවල අන්තර්ගත වී ඇත. එහෙත්, දේශීය සංස්කෘතිකාංග කෙරෙහි දකුණු ඉන්දිය ගාස්ත්‍රිය සංගිතය හෙවත් කරණාටක සංගිතයේ බලපෑම පිළිබඳ විමර්ශනයට මැත කාලීන ඉතිහාසයෙහින් ගේ අවධානය යොමු වී තැක. මහනුවර යුගයේ කවිකාරමඩ්‍රුව නමැති දේශීය සංස්කෘතිකාංගය කෙරෙහි කරණාටක සංගිතයේ බලපෑම පිළිබඳ විමර්ශනයට මෙම පරයේෂණයේ දී අවධානය යොමු වේ. දකුණු ඉන්දියාව තුළ කරණාටක සංගිතය බේහිවීම සම්බන්ධයෙන් ද එම සංගිතය ශ්‍රී ලාංකේය සිංහල ජන සමාජයෙහි ව්‍යාප්ත වූ කාල වකවානු සහ කරණාටක සංගිතය ඇසුරේ බේහිවී කාලානුරුපී ව සියත් බවට පත් වූ සංගිතාංගයන්හි අන්තර්ගත කරණාටක සංගිත ලක්ෂණ පිළිබඳ ව ගාස්ත්‍රිය අධ්‍යයනයක් සිදු කිරීම මෙම පරයේෂණයේ මූලික අරමුණ විය. පළමුවන විලධරමසුරිය රජ (ක්‍රි. ව. 1592-1604) ගේ රාජ්‍ය කාලයේ පතන් රාජ නියමයෙන් රාජසභා කවිකාරමඩ්‍රුව දළදා වහන්සේ උදෙසා පැවැත්වීමි. වර්තමාන දළදා කවිකාරමඩ්‍රුවේ ඇත්තේ ද පාරම්පරික උරුමය අනුව රජකු වරණනා කරන ආයුරින් තම රාජකාරිය ඉටු කරති. එහි දී ඔවුන් සිදු කරන ක්‍රියාව මුදු ගුණ ගායනා කිරීම ව්‍යව ද එය සිදු කරන ආකාරය රජකු ගේ ගුණ ගායනා කිරීමක් වැනි ය. කෙසේ වෙතත්, මහනුවර යුගයේ පැවැත් කවිකාරමඩ්‍රු අතරින් වර්තමානයෙහි දක්නට ලැබෙන්නේ දළදා කවිකාරමඩ්‍රුව පමණි.

දකුණු ඉන්දියානු ගාස්ත්‍රිය සංගිත සම්පූද්‍යායක් නිර්මාණය වීමට පදනම වැටෙමින් එම සංගිත සම්පූද්‍යාය සංවර්ධනය වූ කාල වකවානු සමග ලංකා ඉතිහාසයේ විවිධ යුග සංසන්දනයේ දී අනුරාධපුර, පොලොන්නරු සහ දිජිලංකි යුගවල දී ශ්‍රී ලංකාවට කරණාටක සංගිතයේ බලපෑම ඇති වූ බවට දැක්වෙන මතයන් බැහැර කළ හැකි විය. එහෙත්, මහනුවර යුගයේ කවිකාරමඩ්‍රුව කෙරෙහි දකුණු ඉන්දිය කරණාටක සංගිතයෙහින් ගේ දායකත්වය සහ කරණාටක සංගිතයේ බලපෑම ලැබුණු බව අනාවරණය විය. තව ද, මහනුවර යුගයේ රාජසභා කවිකාරමඩ්‍රුවේ ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නයේ හා ඒ ඇසුරින් නිමැවුණු සංගිතාංග සඳහා දිරිස ඉතිහාසයක් ඇති බව තහවුරු විය. එහෙත්, එකී නිර්මාණයන් මහනුවර යුගයේ රාජසභා කවිකාරමඩ්‍රුවේ දී ප්‍රාසංගික ව ඉදිරිපත් කිරීමේ දී කරණාටක සංගිතයේ බලපෑමක් සිදු වූ බව විශ්වාස කිරීම සහේතුක ය. වර්තමානය වන විට මහනුවර යුගය අවසන් වී වසර 200ක් පමණ ගත වී ඇත. එසේ ම, රාජසභා සංගිත කණ්ඩායමක් ද නොමැති වටපිටාවක් තුළ ප්‍රශ්නයේ, හටන් ගී සහ වන්නම් ආදි ගායනා ශ්‍රී ලාංකේය සාමාන්‍ය ජනතාව අතර සියත් බවට පත් ව ඇත. එහි දී කරණාටක ගාස්ත්‍රිය සංගිත ලක්ෂණ බැහැර වෙමින් දේශීය ජනයා ගේ අනන්තතා ලක්ෂණ මූසු විය. පැරණි වන්නම්, ප්‍රශ්නයේ හා හටන් ගී ගායනයන් මුළු පරම්පරාවෙන් පැවැතෙන බැවින් පැරණි ගෙෂලය සහ නාදමාලාවන් ගිලිහෙමින් පවතින බව සඳහන් කළ යුතු ය. දේශීය නර්තන පරම්පරා අතර ද පැරණි ගායනයන්හි නාදමාලා පිළිබඳ පොදු එකතුතාවක් තැක. අවම වශයෙන් සාහිත්‍ය කරුවන් හෝ අදාළ නිර්මාණයන්හි රාග, තාල පිළිබඳ සඳහන් කොට නොමැති වීම නිසා (ලදා: ගිත ගෝවින්දයෙහි මෙන්) දේශීය සංගිතාංගයන්හි ගාස්ත්‍රිය ලක්ෂණ ගිලිහෙමින් පවතින බව කණාගාවෙන් මුත් සඳහන් කළ යුතු ය.

**ප්‍රමුඛ පද:**- මහනුවර යුගය, කවිකාරමඩ්‍රුව, කරණාටක සංගිතය, සියත් බවට පත්වීම, දේශීය සංගිතය.